

# පොලොන්කලාව, පුරාණ කොට්ඨාස අමුණ පිළිබඳ විමර්ශනයක්

වන්දන රෝහණ විකාශනවීට<sup>1</sup>

## ABSTRACT

*Daduru Oya has gained prominence as a canal drained through ancient southern part known as “Dakkina Deshaya” and as a major boundry in the dry zone. Having understood the importance of Daduru Oya, the ancient rulers constructed irrigation for cultivation. After the fall of Anuradhapura kingdom, the dam irrigation of Sri Lanka showed a height of development during the reign of King Parakramabahu I<sup>st</sup>. The ruins can be found in this regard in the vicinity of Daduru Oya. There is evidence in Literature in Mahawamsa regarding the irrigation dams constructed near Daduru Oya. This research has paid attention to the Kottabadda dam mentioned in the legend which was constructed based on Daduru Oya.*

## භාෂා තීරණ (Introduction)

ශ්‍රී ලංකාවේ මූල්‍ය ජතාවාස පිහිටුවා ගැනීමට වඩාත් යෝග්‍ය හුම්ය ලෙස ආර්යයන් තෝරාගතු ලැබූයේ වියලි කලාපීය ප්‍රදේශයයි. තම කාලීන කාර්මික කටයුතු සඳහා සුපුළු හෝතික හා ස්වභාවීක සම්පත් මෙම ප්‍රදේශයෙහි පිහිටා තිබීම රට බලපෑ ප්‍රධානතම සාධකය විය. ප්‍රදේශයේ පවතින විශේෂත්වය වන්නේ නිරන්තර වැසි නොලැබීම ය. මේ නිසා වසරේ වැඩි කාලයක් මෙම ප්‍රදේශ ඔස්සේ ගලායන ගැගා, ඇල දොල වියලි ස්වභාවයක් උපුලයි. මේ හේතුවෙන් වියලි කලාපීය ප්‍රදේශවල වාසය

<sup>1</sup> Mr. Chandana Rohana Withanachchi. Senior Lecturer, BA (Hons) in Archeology (KLN) MA in Archaeology (SJP), MSLCA. Head, Department of Archaeology  
E-mail: [chandanawithanachchi@gmail.com](mailto:chandanawithanachchi@gmail.com)

කරන ජනතාවට කාමිකාර්මිය හා අනෙකුත් කටයුතු සඳහා අවශ්‍ය කරන ජලය රසකර කඩාගැනීම ඉතාමත් වැදගත් විය. මේ සඳහා මූලින් ම ගම් වැව් හෙවත් කුඩා වැව් ඉදිකෙරුණු අතර, පසුව ජනගහනය ක්‍රමයෙන් අධිකවත් ම වඩාත් දියුණු වාරි ක්‍රම තැනීම කෙරෙහි අවධානය යොමුවීය. එහෙයින් ගංගාවල් හා ඔයවල් හරස්කර අමුණු තනා ජලය හැරවීම, එම ජලය ඇල මාර්ග ඔස්සේ විශාල වැව් කරා යෙගෙන යාම වැනි කටයුතු ක්‍රමයෙන් ආරම්භ විය.

## ක්‍රමවිද්‍ය (Methodology)

මෙම පර්යේෂණය සඳහා දත්ත රසකරලීම ප්‍රධාන වශයෙන් කෙශ්ටු අධ්‍යයන මගින් සිදුකරනු ලැබේය. මේ අමතරව සාහිත්‍ය විමර්ශන හා සම්මුඛ සාකච්ඡා ඇශ්‍රුරින් අවශ්‍ය තොරතුරු එකතුකර ගැනීම සිදුකරන ලදී.

වියලි කළාපයේ එක් ප්‍රධාන සීමාවක් ලෙසින් ද, පුරාණ දක්ඩීන දේසය ඔස්සේ ගලාභිය ප්‍රධාන ජල මාර්ගයක් ලෙසින් ද දැයුරු ඔයට වැදගත් ස්ථානයක් හිමි වේ. දැයුරු ඔයේ පවතින වැදගත්කම වටහායෙන් පුරාණ පාලකයෝ ඒ ආශ්‍රිත වාරි මාර්ග ක්‍රම ඉදිකිරීමෙහිලා උත්සුක වූහ. මේ පිළිබඳව අවධානය යොමු කළ මූල් ම පාලකයා වූයේ මහසෙන් රුපු ය. දැයුරු ඔය ආශ්‍රිත වාරි කර්මාන්ත දියුණු කිරීමෙහිලා වැදගත්ම දායකත්වය සපයන ලද්දේ දක්ඩීන දේශයේ පාලකයාව සිටි පළමුවන පරාතුම්බාඟු රුපු විසිනි.

අතිකයේ සිට ම ප්‍රදේශයේ පැවති ජල හිගය මෙම නැඳිය ආශ්‍රිතව වාරි කර්මාන්ත ඉදිවීම කෙරෙහි බෙළපෑ ප්‍රධානතම හේතුව විය. නිරන්තර වැසි නොලැබීම ත්, භූගත ජල මට්ටමට වඩාත් ගැශ්‍රිරින් පිළිටා තිබීම ත් හේතුවෙන් කාමිකාර්මික කටයුතුවලට මෙන්ම අනෙකුත් අවශ්‍යතාවන් සඳහා ද මෙම කළාපයේ ජලය සිමිත විය. මේ වන විට මෙම ප්‍රදේශයේ කෙත්කීම්වලින් වැඩි තොටසකට ජලය සැපයයන්නට ඇත්තේ ගම්වල කුඩා වැව්වලට වර්ෂාවෙන් රසකරගත් ජලය මගිනි. බොහෝ කෙත්කීම් වියලි කාලයේදී වගා නොකරන්නට ඇතේ. වඩාත් සමතලා නොවූ මෙම භූම් ප්‍රදේශයේ පවතින අභියෝගය ජයගැනීම සඳහා මනා වූ පරීපාලනයක් සහිත වාරි මාර්ග පද්ධතියක අවශ්‍යතාව වටහාගත් පළමුවන පරාතුම්බාඟු රුපු දැයුරු ඔය ආශ්‍රිතව දියුණු වාරි පද්ධතියක් බිජිකරලීය.

අනුරාධපුර රාජධානීය බිඳවැවීමන් සමගම පිරිහි හිය ශ්‍රී ලංකාවේ අමුණු කර්මාන්තයේ උව්වනම අවස්ථාව පිළිබිඳු වනුයේ පළමුවන පරාතුම්බාඟු රාජ්‍ය සමයේදී ය. මේ සම්බන්ධයෙන් පැහැදිලි තට්ඨුන් දැයුරු ඔය ආශ්‍රිතව දක්නට ලැබේ. දැයුරු ඔය ආශ්‍රිතව ඉදිකරන ලද අමුණු

කිහිපයක් පිළිබඳ ව මහාවංසයේ තොරතුරු සඳහන් වේ (මව. 68:78). පළමුවන පරාකුමබාහු රජු දක්ඩීන දේශයේ පාලකයා ව සිටි කාලයේ හා පොලොන්නරුවේ රාජප්‍රාප්ති වූ පසු මෙම අමුණු ඉදිකර ඇත. මින් කොට්ඨාසියේ, සූකර නිෂ්පාදිත හා දෝරදත්තික යන අමුණු හෙතෙම දක්ඩීන දේශයේ පාලකයා ව සිටි සමයේදී ද (එම: 16-38) ජ්‍යෙෂ්ඨ නිෂ්පාදිත නම වූ අමුණ පොලොන්නරුවේ රාජප්‍රාප්ති වූ පසුව ද (එම. 79: 67-8) ඉදිකර තිබේ. මෙම පර්යේෂණය මගින් අවධානය යොමුකර ඇත්තේ දැනුරු ඔය ආශ්‍රිතව ඉදිකරන ලද බවට වංස කථාවේ සඳහන් වන කොට්ඨාසියේ අමුණ පිළිබඳව ය මෙම පර්යේෂණයේ අරමුණ වත්තේ ශ්‍රී ලංකාවේ වයඹ පළාත හරහා ගලා බසින දැනුරු ඔය ආශ්‍රිතව ඉදිකර තිබූ බවට වංසකතාවේ සඳහන් වන පුරාණ කොට්ඨාසියේ අමුණේ එතිහාසිකත්වය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීම ය.

## කොට්ඨාසියේ අමුණ

### පිහිටිම

කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිකවැරටියේ සිට සැකපුම් 10 ක් පමණ දුරින් දැනුරු ඔයේ පහළ ප්‍රදේශයේ දකුණු ඉව්‍යේරේ පොලොන්තලාව හා වම් ඉව්‍යේරේ විලගම යන ගම්මාන දෙක මැදිවන ආකාරයෙන් මෙම පුරාණ අමුණ පිහිටා තිබේ ඇත. නිකවැරටිය හිලෝගම හරහා කඩිගාව මාරුගයෙන් පොලොන්තලාව ගමට පැමිණ මෙම ස්ථානයට ප්‍රවේශවීය හැකි ය. උතුරු අක්‍රාංක  $7^{\circ} 42' 36.62''$  N හා තැගෙනහිර දේශාංක  $80^{\circ} 01' 13.66$  E අතර පිහිටා තිබූන මෙම අමුණ සහිත ස්ථානයේ උන්නතාංශය මේටර් 30 ක් පමණ වේ.



අමුණ පිහිටා තිබූනේ යැයි අනුමාන කරන ස්ථානය

## ස්ථානීය හොඳික ස්වභාවය

මෙම අමුණ තිබුණේ යැයි අනුමාන කළ හැකි ස්ථානයේදී දැකුරු මිය මිටර් 100කට අධික පළලකින් යුත්ත වේ. එසේ එමට පාදක වි ඇත්තේ වැළි ගොඩ දැමීම හේතුවෙන් ඇති වූ බාධනය බව පැහැදිලි ය. ගං දැලෙහි ගොඩබීම දෙපස පැතිර යන සමකාලා ස්වරුපයකින් යුත්ත වේ. එසේ වුව ද දැකුරු මියේ සිදු වූ බාධනය හේතුවෙන් ගං ඉවුරු මිය දෙකට බැඳුම් වන ස්වරුපයකින් යුත්ත බව හඳුනාගැනීමට පුරුවන. අන්තර කාලීය දේශගුණික ලක්ෂණ අවට ප්‍රදේශයේ දක්නටට ලැබේ.

## ලේතිභාධික පුදුවීම.

මෙම ස්ථානයේ පුරාණ අමුණක් පැවති බවත් ඉන් ගං දැලට ම ජලය ලබාගත් බවට ත් තදින් පැතිර ගිය ජනප්‍රවාදයක් ප්‍රදේශයේ පවතී. මේ වන විට එම ස්ථානයේ අමුණක් තිහිදු සාක්ෂියක් ඉතිරිව නොපවතී. එහෙත් ජනප්‍රවාදයේ සඳහන් මතාරතුරු අනුව යම්ත් සිදුකළ අධ්‍යනයේදී එම ස්ථානයේ අමුණක් පිහිටා තිබුණු බවට අනුමාන කළ හැකි මූලික සාක්ෂි අනාවරණය කර ගැනීමට හැකියාව ලැබේය. ජනප්‍රවාදයට අනුව පළමුවන පරානුමඩාඩු රාජ්‍ය සමයේදී අත්කර පහළු ස්ථානයක තෙත් බිම් මෙම අමුණේ ජලයෙන් වගා කර ඇත.

පළමුවන පරානුමඩාඩු රුපු දක්ඩිණ දේශයේ පාලකයාව සිටි කාලයේ දැකුරු මිය හරස්කර තැවිත ඉදිකරන ලද ප්‍රධාන අමුණක් ලෙස කොට්ඨඩි අමුණ සැලකේ (එම. 48 :16-31). මහාච්ඡලයට අනුව එම ස්ථානයේ වඩාත් ශක්තිමත් හා ස්ථීර අමුණක් අවශ්‍යතාව වූ බව ද, එයින් ලබාගත් ජලය සාගරය දක්වා ගෙන ගිය බව ද දැක්වේ (එම :30-31). එහෙත් අමුණ ඉදි කළ ස්ථානයේ ස්වභාවය අනුව එය කළ නොපවතින්නේ යැයි රුපුගේ ශිල්පීන් පළකළ අදහස අනුව එය එම කාලය කුළ ම බිඳීගොස් ඇත (එම :17-8). එම විස්තරයට අනුව ප්‍රථමයෙන් අමුණු බිම් සිටි රත්තකාර ජනපදය දක්වා පළල් වූ ද ගැනුරු වූ ද මව ඇළක් කර්පවා ඉන්පසු මතා ලෙස අමුණු බැමීම බැඳ තිබේ (එම :23). මෙම බැමීම ගල්තලාවක් සේ ස්ථීර ලෙස තනා සුණු පිරියම් කොට නිමවන ලදී. (එම :26-9). මෙම අමුණින් ලබා ගන්නා ලද ජලයෙන් ඉන් පහළ විශාල ප්‍රදේශයක් වගා කළ බව ත්, එම ප්‍රදේශය කොට්ඨඩි නාමින් ව්‍යවහාර වූ බවත් දැක්වේ (එම :31).

මෙම අමුණේ ජලය ගෙන ගිය ප්‍රදේශය රත්තකාර ජනපදය ලෙසින් හඳුන්වා තිබේ. (එම :23). මෙම ජනපදය කුරුණුගල නගරයට ආසන්නයේ රත්කරවිව විය හැකි බව කොට්ඨඩින් අනුමාන කරයි (Codrington.1922:70). අමුණ පිහිටා තිබුණේ යැයි අනුමාන කරන ස්ථානය හා සඟදන විට වර්තමාන රත්කරවිව ප්‍රදේශය වඩාත් උස් භූමියක පිහිටා ඇත. එම නිසා රත්කරවිව ප්‍රදේශය කොට්ඨඩි අමුණේ සිට වාරි

කුම මගින් ජලය ලබාගැනීම අසිරිය. මේ හේතුව නිසා කොඩිරිංච්ට් මතය පිළිගත නොහැකිය. මේ අනුව විංසකතාවේ සඳහන් රත්තකාර ජනපදය, වර්තමාන රත්තකරවිව ප්‍රදේශය නොව එය කුරුණෑගල ප්‍රත්තලම දිස්ත්‍රික් සීමාවේ දැයුරු ඔයේ පහළ ප්‍රදේශයේ පැවති බව අනුමාන කළ හැකි ය.

## පරිග්‍ර එව්‍රණය

නිකවැරටියේ සිට සැකපුම 10 ක් පමණ නිරිත දිසාවට දැයුරු ඔයේ පහළ ප්‍රදේශයේ දැකුණු ඉවුරේ පොලොන්තලාව හා වම් ඉවුරේ විලගම යන ගම්මාන දෙක මැදිවන ආකාරයෙන් ගොඩඟීම දෙසට කපන ලද ඇල මාරුග දෙකක තටුන් ඇත. ස්වභාවික ව ගලා එන ජලයට වඩා ඔයේ රසවන ජලය ගමන් කිරීමට හැකි වන පරිදිදෙන් මෙම ඇල මාරුගය නිරමාණය කර තිබේ. මෙවැනි ස්ථානයක ජලය රසක්ල හැකිවන්නේ ඔය හරස් කිරීමකින් පමණි. මේ අනුව ජලය රස කිරීම පිණිස මෙම ඇල මාගිවලට පහළින් අමුණක් ඉදිකර තිබෙන්නට ඇත. පුරාණ කොට්ඨාසියේ අමුණේ තටුන් වර්තමානයේදී දකින්නට නොමැත. පළමුවන පරාතුමධාඝු රුපුගේ ශිල්පීන් ප්‍රකාශ කළ පරිදිම එය විනාශ වි ගොසිනි. පොලොන්තලාව හා විලගම යන ගම්මාන දෙකට මැදිව ඉහත සඳහන් ඇල මාගිවලට පහළින් මෙම පුරාණ අමුණ පිහිටා තිබුණේ යැයි අනුමාන කළ හැකිය.

මෙම අමුණ විනාශ විමට බලපෑ ප්‍රධාන හේතුව වන්නේ මෙම ප්‍රදේශයේදී ඔයේ ස්වභාවික පිහිටියය. අමුණ තිබුණේ යැයි අනුමාන කෙරෙන ස්ථානයේ වම් ඉවුරට ආසන්නයේ ස්වභාවික ගල් තලාවක් තිබේ. මිමාගල නමින් වර්තමානයේ හැඳින්වෙන මෙම ගල්තලාව ඔය හරහා සම්පූර්ණයෙන් දක්නට නැත. මේ නිසා අමුණක් ඉදිකිරීමට තරම් සුරක්ෂිත බවකින් මෙම ගල් තලාව යුත්ත නොවේ. අමුණ බැමිම රදවා කිරකිරීමට වඩා යෝග්‍ය ගල්කුල් ද පිහිටා නොමැත. මෙම කාරණය අමුණේ පාදමේ හා මතුපිට ශක්තිමත් හාවය අඩුවීමට හේතුවකි. ස්වභාවික ආරක්ෂිත වැට් නොමැති විමෙන් දැයුරු ඔයේ සැඩිපහරට සෘජුව ම ලක්වනුයේ අමුණු බැමිමය. මෙම තත්ත්වය අමුණේ ආරක්ෂාවට සුදුසු නොවේ. පරාතුමධාඝු රුපුගේ ශිල්පීන් පෙන්වා දෙන්නට ඇත්තේ මෙම දුරවලතාවයි.

මෙම ස්ථානයේ ඔයේ වම්පස හා දැකුණු පස කෘතිම ව ගොඩනගා ඇති උස ඉවුරක් තිබෙන බව පැහැදිලි ය. මෙම ඉවුරැවල පුරවා සකස්කරන ලද පසක් තිබේ. මෙහි පස තලා කිරකර ඇති ආකාරයක් හඳුනාගත හැකි ය. සාමාන්‍යයෙන් මෙම ඉවුරක උස මිටර් 6-7 ත් අතර ප්‍රමාණයක් වේ. මෙලෙස ඉවුර ඉස්සීමෙන් අපේක්ෂා කර ඇත්තේ වැඩි රු ප්‍රමාණයක් අමුණේ රසකර ගත හැකි වන පරිදිදෙන් අමුණ සැලකිය යුතු උසකින් ඉදිකිරීම ය. ස්ථානයේ ස්වභාවය හා ඇල මාරුගවල පිහිටිම අනුව මෙම අමුණ අවම වශයෙන් මිටර් 3 ක පමණ උසකින් යුත්ත

වන්නට ඇත. ඇල මාරු පිහිටි ස්ථානයේ සිට අමුණ පිහිටියේ යැයි අනුමාන කරන ස්ථානය දක්වා ඇත්තේ ඉතා මද බැවුමකි. එබැවින් එවැනි උසකින් යුතු අමුණක් මගින් එම ඇල මාරු පස්සේ පහසුවෙන් ජලය හරවා යැවීමට පූජාවන. කොට්ඨාස අමුණ ආග්‍රිතව පවතින විශේෂත්වය වන්නේ එමගින් ලබාගන්නා ලද ජලය මගින් දකුණු තුවුර හා වම් තුවුර යන අංශ දෙකම පෝෂණය කිරීමට අවශ්‍ය කටයුතු යොදා තිබේය.

මේ අතරින් දකුණු තුවුරේ ඇල මාරුගය වඩාත් දීර්ඝ ලෙස කපා තිබේ. වංසකතාවේ සඳහන් වන පරිදි (මව.64 :30) සාගරය දක්වා කෙත් කරලීම සඳහා ජලය ගෙන ගොස් ඇත්තේ මෙම ඇල මාරු පස්සේ බව පෙනේ. ජනප්‍රවාදයට අනුව පුරාණයේදී අක්කර පහලොස් දහසක කෙත්වීම් මෙම අමුණ ආගුයෙන් වගාකර තිබේ. මෙහි ඇල මාරු ආරම්භ කර තිබෙන්නේ අමුණ ආසන්නයෙන්ම නොවේ. එයට හේතුව වන්නේ අමුණ තිබූ ස්ථානය ඒ සඳහා සූදුසූ නොවීමය. මේ තිසා තුහුලින් පිහිටි තරමක් පහන් ස්ථාන මේ සඳහා තෝරාගෙන ඇත.

## දකුණු තුවුරේ ඇල මාරුගය

පුරාණ කොට්ඨාස අමුණ තුදිකර තිබුණේ යැයි අනුමාන කෙරෙන ස්ථානයේ සිට මේටර 800 ක් පමණ තුහුලින් මෙම ඇල ආරම්භ වේ. මෙය වර්තමානයේදී යෝධ ඇල නමින් හැඳින්වේ. දැකුරු ඔයේ දකුණු තුවුරෙන් වයඹ දිගානුගතව ඇරෙහින මෙම ඇල මාරුගය එතැන් සිට මේටර 500 ක් පමණ ගිය පසු බටහිර දිගානුගතව ක්‍රමයෙන් දැකුරු ඔයෙන් ඇත්ත්ව ගමන් කරනු ලබයි. මෙම ඇලේ ආරම්භක ස්ථානයේ තුහා මතුපිට ඇල තුවුරු දෙක අතර පරතරය මේටර 14 ක් පමණ වේ.




දකුණු තුවුරේ ඇල මාරුගය

මෙහි ඉවුරේ මතුපිට සිට පත්‍රාල දක්වා සාමාන්‍ය ගැඹුර මීටර 4.50 ක් පමණය. වර්තමානයේ මෙම ඇල මාරුගයේ ඇතුළුම් ස්ථාන පසින් පිටි ගොස් ඇතැත් ඔයේ ජල මට්ටම ඉහළ යන අවස්ථාවන්හිදී මෙම ඇල මාරුගය දිගේ ජලය මෙන් කරනු ලබයි.

මෙම ඇල මාරුගය ආරම්භක ස්ථානයේ සිට සැකපුම 5 ක් පමණ දුරින් පිහිටි පන්කුලිය නම් ස්ථානයේදී තැවත ඔයට සම්බන්ධ වේ. මෙම සම්බන්ධවීම පශ්චාත් කාලයේදී සිදුවූවක් බව ඉකා පැහැදිලි ය. දැකුරු ඔය යෝද ඇල තෙක් බාදනය වෙමින් මෙන් කර ඇත. එම නොරුම අවසන් වනවාත් සමගම තැවත යෝද ඇල ඔයේ පිටතට ගමන් කරන ආකාරය දක්නට ලැබේ. එතැන් සිට සැකපුම දෙකක් පමණ පහළින් තවත් මෙවැනිම ස්ථානයක් හමුවේ. එම ප්‍රදේශය තෝරවන නමින් හැඳින්වේ. එතැන් සිට ක්‍රමයෙන් දැකුරු ඔයෙන් ඇත්තා යෝද ඇල පල්ලම ප්‍රදේශයට ගමන් කරනු ලබයි.

යෝද ඇලෙන් ලබාගන්නා ජලය ප්‍රථමයෙන් කොල්ලන්දාව වැවට ගෙන ගොස් තිබෙන අතර එතැන් සිට එම ජලය ඇල මග ඔස්සේ පල්ලම වැව දක්වා ගෙන ගොස් ඇති බවට සාක්ෂි ඇත. මෙට අමතරව මෙම ඇල මාරුගය හේතුවෙන් අවට තිබෙන කුඩා වැව ද ජලයෙන් පිරෙන්නට ඇති අතර, භුගත ජල මට්ටම ඉහළ යාමන් ප්‍රදේශයේ සෞඛ්‍ය වගාවන්ට ද යහපත් ප්‍රතිඵල ගෙන දෙන්නට ඇත. මෙම ඇල මාරුගය පල්ලම වැව දක්වා ගමන් තිරිමේදී පොලොන්කලාව, කඩිගාව, වැලිකැලේ, මගුරන්කඩවල, තෙයියාදාවල, කොල්ලන්දාව, පන්කුලිය, විකුපොල, තෝරවන හා මදුවක්කුලම යන නමින් වර්තමානයේ හැඳින්වෙන ප්‍රදේශවලට පුරාණයේදී ජල පහසුව ලබයි ඇති බව තිශමනය කළ හැකිය.

පල්ලම වැව දක්වා එම මෙම ඇල මාරුගය යෝද ඇල නමින් ද, එතැන් සිට සෙංගල් ඔය නමින් ද හැඳින්වේ. සෙංගල් ඔය යනු සාගරය (මව. 68 :30) තෙක් ජලය ගෙන ගිය ඇල මාරුගය විය හැකි ය. වර්තමානයේදී එහි ඉවුරු දෙපස කැඩියාම නිසා එහි මූල් ස්වරූපය සම්පූර්ණයෙන්ම වෙනස් වී ස්ථානයික ඔයක ස්වරූපයට පත් වී ඇත. නිකලස්, සෙංගල් ඔය යනු කොට්ඨංජල් අමුණෙන් ලබාගන් ජලය ගලා ආ ඇල මාගිය විමට ඉඩ ඇති බව දක්වා තිබේ (නිකලස. 1979 :107)




- |                          |                     |
|--------------------------|---------------------|
| 1. පොලොන්තලාව            | 11. වතුපොල වැව      |
| 2. විලගම                 | 12. කෝරවටවන         |
| 3. දකුණු ඉවුර            | 13. සෙංගල් ඔය       |
| 4. වම් ඉවුර              | 14. උරේකැල් වැව     |
| 5. විලගම වැව             | 15. පුරාණ ඇල මග     |
| 6. කොට්ඨාස අමුණ          | 16. හිකියනාගෙදර වැව |
| 7. දකුණු ඇල හෙවත් යෝධ ඇල | 17. තලන්පොල මහ වැව  |
| 8. දැදුරු ඔය             | 18. ගැලුපොල වැව     |
| 9. කොල්ලන්දල්ව වැව       | 19. පල්ලම වැව       |
| 10. පන්කුලිය වැව         |                     |

කඩිගාව ප්‍රදේශය පුරාණ යෝධ ඇලෙන් පෝෂණය වූ බව හඳුනාගැනීමට සාක්ෂි තිබේ. දැදුරු ඔයේ සිට සැතපුම්

තුන් කාලක පමණ දුරකින් පිහිටි මෙම ප්‍රදේශයෙන් යෝධ ඇල ගමන් කරනු ලබයි. මෙම ප්‍රදේශයේ දී ඇලේ මතුපිට පළල මිටර 10 ක් පමණ වන අතර පතුලේ පළල මිටර 4 ක් පමණ වේ. මේ අනුව මෙහි විශාල ජල ධාරිතාවක් ගමන් කර තිබෙන බව නිගමනය කළ හැකි ය. මෙම ප්‍රදේශයේ කෙත්විම් වගාකරලීම සඳහා ප්‍රධාන ඇලෙන් ජලය රැගෙන ගිය කෙත් ඇල මාර්ග කිහිපයක තැබූන් හඳුනාගත හැකි විය. මව ඇලේ එකම ස්ථානයක එකිනෙකට මිටර 9 ක් පමණ දුරකින් ඇලේ වම් හා දකුණු ඉවුරුවල මෙවැනි කෙත් ඇලවල් තුනක් පිහිටා ඇත. මෙම කෙත් ඇලක මතුපිට පළල මිටර 3 ක් පමණ වන අතර පතුලේ පළල මිටරයක් පමණ වේ. ප්‍රධාන ඇලේ සිට ගොඩිම් දෙසට පවතින බැඩුම් ස්ථානය අනුව මෙම කුඩා ඇල මාර්ග කෙත් ඇලවල් ලෙස තීරණය කළ හැකිය.

### වම් ඉවුරේ ඇල මාර්ගය

පුරාණ කොට්ඨාස අමුණේ සිට මිටර 1000 ක් පමණ හා දකුණු ඉවුරේ ඇලට මිටර 200 ක් පමණ ඉහළින් වම් ඉවුරේ ඇල මාර්ගය ආරම්භ වේ. වර්තමානයේ මෙය තම්මුන්නා ඇල නමින් හඳුන්වයි. මෙම ඇල මාර්ගයේ ආරම්භක ස්ථානය කැලැවෙන් වැසි ඇති මුත් එතැන් සිට ඇරණීන ඇල මාර්ගය විළගම වැව දක්වා ඉතාමත් පැහැදිලිව හඳුනාගැනීමට පිළිවන. ඇල මග දෙපස ඉවුරු හොඳින් තිබෙන අතරම ඇල පතුල සමතලා ස්වරුපයකින් යුත්ත වේ. මතුපිට ඉවුරු අතර දුර මිටර 6.50 පමණ වන අතර, පතුල මිටර 3.20 කි. ඇලෙහි ස්ථානය අනුව මෙය කෘතිම ඉදිකිරීමක් බව පැහැදිලිය. ඇල මගහි ප්‍රමාණය හා ස්ථානය අනුව මෙම ඇලෙන් ලබාගන්නා ලද ජලය අඩු ධාරිතාවයකින් යුත්ත වන්නට ඇත. මෙහි ජලය ප්‍රථමයෙන් විළගම වැවට ගෙන ගොස් අනතුරුව ඊට පහළින් පිහිටි වැව කිහිපයකට යොමුකර තිබේ. මෙම ඇල මාර්ගයෙන් උරේකැලේ වැව, හිකියනගේදර වැව, තලන්පොල මහවැව හා ගැලුලාව වැව යන වැව්වලට ජලය ලබාගන් බවට සාක්ෂි හඳුනාගත හැකිය.



වම් ඉවුරේ ඇල මාර්ගය

## පුරාණ රජාවාස

යොද ඇලේ වම් ඉවුරේ පිහිටි සිනුග්ගල හා දකුණු ඉවුරේ වැළිකැම්ල්, පොලොන්තලාව, කඩිගාව ආදී ප්‍රදේශවල පැරණි රජාවාසයන් පැවති බවට සාක්ෂි තිබේ. උස් ගොඩැලි, පැරණි ගඟ්ඩාල්, වළං කැබලි හා පඛඳ වැනි දෑ හමු විමෙන් එය කහවුරු වේ. ඇතැම් ස්ථානවලින් යෙබාර අවශේෂ විශාල වශයෙන් හමුවන අතර විශේෂයෙන් දැදුරු මයට ආසන්නයේ මෙවැනි සාක්ෂි බහුල වේ. යෙබාර හමුවීම පුරාණයේදී මෙම ප්‍රදේශයේ යකඩ තාක්ෂණය පැවති බව නිගමනය කිරීමට හේතුවකි.

කඩිගාව රාජමහා විභාරය මෙම ප්‍රදේශයේ එකිනාසිකත්වය සනාථ කරන තවත් ස්ථානයකි. ලෙන් විභාර සංකීරණයක් වන මෙහි කට්ටාරම් සහිත ලෙන් තවයකි. මෙම විභාරස්ථානයේ පූර්ව මූහුණී ශිලා ලේඛන දෙකක් තිබේ. මින් එක් ලිපියක් ප්‍රකාශිත වන අතර, අනෙක අප්‍රකාශිත ලිපියකි. “පරුමක බ ..... පුත පරුමක කිහි විහර අතත අනුගත විශුදි ගගග” (Ic. Vol.I :82) යනුවෙන් සඳහන් වන මෙම ලිපියෙහි ප්‍රමුඛයෙකු වූ බ.... ගේ පුතු වූ ප්‍රමුඛයෙකු වන තිස්සගේ විභාරය සිවි දිසාවේ සංසායාට ප්‍රදානය කළ බවත් කියුවේ. අප්‍රකාශිත, “අය වික ගුත්ත ලෙනෙ” යන ලිපියෙන් අය විතත ගුත්තිකගේ ලෙන යනුවෙන් සඳහන් වේ. මෙම ලිපිවල අක්ෂරවල ස්වරුපය අනුව මෙම ස්ථානයේ ආරම්භය අනුරාධපුර යුගයේ මුල් හාගයේදී බව සනාථ වේ.

මිට අමතරව අනුරාධපුර යුගයට අයත් ගඟ්ඩාල් මෙම ස්ථානයේ බහුල ව විසිරී ඇත. මෙවැනි එක් ගඟ්ඩාලක දිග, පළල හා සනකම සේ.ම්. 22 × 22 × 6 කි. බොරදම් ගඟ්ඩාල් හා ගල් ද හොඳින් ලිස්තර කපා තිබෙන ගල් පුවරු කිහිපයක් ද හමු වී ඇත. ලිස්තර සහිත ගල් පුවරුවල ස්වභාවය අනුව එවා ගල් උරුවස්සක් සඳහා යොදා ගන්නට ඇති බව පෙනේ.

විභාරස්ථානයේ ඇතැම් ගල් පර්වතවල ගල් කණු වෙන්කරලීම සඳහා යොදන ලද කැඩුම් සලකුණු තිබේ. විභාරස්ථානයේ ආසන්න ගල් පර්වතයක ගල් කණු වෙන්කරලීම සඳහා සකස් කරන ලද සලකුණු රාකියක් ඇත. මෙහි හරස් අතට එක පෙළට හාරන ලද කැඩුම් සිදුරු සංඛ්‍යාව 77 කි. රට ඉහළීන් එලෙස තොටසක් කඩා වෙන් කර තිබෙන බවට ද සාක්ෂි ඇත. මෙම කැඩුම් සිදුරු ගෝලාකාර හැඩියෙන් යුත්ත වන අතර මෙම හැඩිය අනුරාධපුර යුගයේ තාක්ෂණයට

සම්බන්ධවේ. ඒ අනුව පැහැදිලි වන්නේ අමුණ ආක්‍රිත ප්‍රදේශය අනුරාධපුර අවධියේ සිට ජනාචාසව පැවති බවයි.

## යෝධයාකන්ද නටඹුන්

දැයුරු යයේ වම් ඉවුරේ අමුණ තිබුණේ යැයි අනුමාන කරන ස්ථානයට සමාන්තරව මීටර 600 ක් ඇතින් යෝධයාකන්ද නමින් හැඳින්වෙන ස්ථානයක පුරාණ නටඹුන් තිබේ. මෙම ස්ථානය ගොඩැල්ලක ස්වරූපයෙන් සකස් කරන ලද උස් ස්ථානයකි. ගොඩැල්ල පහළට සේදී යාම වැළැක්වීම පිණිස පහළ කොටස විශාල ගලින් බැඳ තිබේ. මෙම ගොඩැල්ලේ මතුපිට සමතලා ස්වරූපයක් ගනු ලබන අතර, ඒ මත ඉපැරණි ඉදිකිරීමක ලකුණු දැක ගත හැක. මෙය මතුපිට දිගින් මීටර 13.50 ක පමණ හා පළලින් මීටර 3.75 ක පරතරයකින් පුතු හතරිස් කණු වළවල් 4 කි. සාමාන්‍යයෙන් මෙම කණු වළක දිග, පළල හා ගැහුර සේ.මී 18 × 18 × 13 පමණ වේ. කණු වළවල්වල ස්වභාවය අනුව මෙවා දැව කණු සිටුවීම පිණිස හාවිත කරන්නට ඇතැයි සිතිමට පිළිවන.



ගොඩමය යුතුපස්ථම්‍ය

කණු වළවල් අතර වැටී තිබෙන අවපටිම ස්වභාවයෙන් සකසා තිබෙන ගල් කණුවක් ද දැකීමට පිළිවන. මෙම ගල් කණුව මනා ලෙස සකසා තිබෙන අතර එහි මුදුණේ කෙළවර සියල් පටිවම් එකට එකතු වන ආකාරය දක්නට ලැබේ. මෙම ගල් කණුව මීටර 2.80 ක් දිගින් පුත්ත වන අතර ඉන් මීටර 2.08 ක් ප්‍රමාණයක් පොලවෙන් ඉහළ තැබිය හැකි ලෙසින් සකසා ඇත.

මෙම ස්ථානය වටා ගබාල් කැබලිති, වලං කැබිලිති හඳුනාගත හැකි අතර මෙවායේ ස්වභාවය අනුව ඒවා පොලොන්නරු යුගයේ ලක්ෂණවලින් පුත්ත වේ. මේ අනුව මෙම අමුණ ඉදිකෙරුණ සමයේ ගොඩනැගු තිර්මාණයක් බව නිගමනය කළ හැකිය. කොටස්බද්ධ

අමුණට සමාන්තරව උස් බේලක පිහිටා තිබේම නිසා මෙය අමුණ හා සම්බන්ධ කිහියම් ඉදිකිරීමක් ලෙස සැලකීමට පිළිවන.

කොට්ඨාසය නිර්මාණය පිළිබඳ කරුණු දක්වන මහාවංසයේ පරානුමඩාභූ රුපු විසින් ඒ ආසන්නයේ බෝ තුරක්, පිළිම ගෙයක් හා දාගැබක් පිහිට වූ බව සඳහන් කරයි (මව. 68 :39). එහි සඳහන් වන්නේ “ඒ මතුවෙහි” විහාරස්ථානය කළ බවයි (එම). අමුණට වඩා ඉහළ බේලක මෙම ඉදිකිරීම කළ බව මෙයින් ඇගවේ. යෝධයාකන්ද තට්ටුන් පිහිටා තිබෙන්නේ ද අමුණ පිහිටි බව අනුමාන කරන ස්ථානයට ආසන්න ගොඩැල්ලක වන බැවින් මහාවංසයේ පුවත තහවුරු වේ. මේ අනුව වංසකතාවේ තොරතුරු සමඟ අමුණ පිහිටා තිබෙන්නේ යැයි අනුමාන කරන ස්ථානය හා සහදන විට එය එහි සඳහන් විහාරස්ථානය මෙය බව අනුමාන කළ හැකි ය. මෙහි තිබෙන අවපටිම සහිත කුලීන මෙම ස්ථානයේ තිබුණු ස්තූපයේ පුළුස්ථානය බව පැහැදිලි ය. පුරාණ කොට්ඨාසය අමුණ ගොඩනගන ලද භූමිය පිළිබඳ අප විසින් හඳුනාගෙන තිබෙන ස්ථානය පිළිබඳ තවදුරටත් තහවුරු කිරීම පිළිස මෙම සාක්ෂි ආශ්‍යයෙන් දායකත්වයක් ලබාගත හැකි ය.

මෙම ස්ථානයේ සිට මිටර 300 ක් පමණ තැගෙනහිර දිගාවන් පුරාණ ගෙධාල් පෙළරණුවක තට්ටුන් දක්නට ඇත. පොලොව මට්ටම්න් පහළ තිබේ ගෙධාල් කැබලි, පිළිසුඛුණු තුරි, පස, අඟ වැනි ජ්‍යෙෂ්ඨ එම ස්ථානයෙන් කැඳුවේ. දැනට තිබෙන සාක්ෂි අනුව කොට්ඨාස අමුණෙන් ලබා ගන්නා ලද රුලයෙන් දැයුරු ඔයේ ඉවුරු දෙපසම කෙත්තේම වගාකළ බව පෙනේ. ඒ අනුව මෙම අමුණ ඉදිකිරීමේ මූලික පරමාරුපය වන්නට ඇත්තේ මෙම කාලය වන විට මෙම ප්‍රාද්‍යාමය රනාච්ච ගොඩනගාගන සිටි රනකාවගේ කෘෂි කර්මාන්තය වැඩිදුගුණු කිරීමට අවශ්‍ය ජලය ලබාදීමට ය. එට අමතරව නව කෙත්තේම ව්‍යාප්ත කළ බවට ද වංසකතාවෙන් තොරතුරු ලැබේ (එම :31). මේ අනුව කොට්ඨාසය අමුණ විශාල කෘෂි ව්‍යාපාරයක ප්‍රධාන ජල සැපයුම් මධ්‍යස්ථානය වන්නට ඇත.

### අාශ්‍ය ග්‍රන්ථ සාමාන්‍යය (Reference)

මහාවංසය. (1969). සංස්. බුවුවන්තුඩාවේ සුමංගල හිමි, කොළඹ:රත්නාකර පොත් ප්‍රකාශකයේ.

නිකලස් සි. ඩබ. (1959). මහා පරානුමඩාභූ රුපානුමාගේ වාරි කර්මාන්ත, පොලොන්තරු පුළුය, සංස්. එන්. ඩී. සපරමාදු, විශේෂ කලාපය, සිංහල මුද්‍යෙය, දෙහිවල:තිසර ප්‍රකාශකයේ.

Codrington H.W.(1922). Notes on Ceylon Topography in the 12<sup>th</sup> Century.  
*Journal of Royal Asiatic Society*, Vol. XXIX, I – IV